



දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ගෙවන්නන් වෙත කරනු ලබන නිවේදනය

**2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත
සංශෝධනය කිරීම**

2025 අංක 04 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත 2025 අප්‍රේල් මස 11 වන දින සහතික කරන ලද අතර එමගින් 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතට සිදු වන වැදගත් වෙනස්කම් පහත දක්වා ඇත.

1. නිර්වාසික තැනැත්තකු විසින් ඉලෙක්ට්‍රොනික වේදිකාවක් හරහා සපයනු ලබන සේවා සඳහා එකතු කළ අගය මත බදු පැනවීම

2025 ඔක්තෝබර් මස 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, නිර්වාසික තැනැත්තකු විසින් ශ්‍රී ලංකාවේ තැනැත්තකු වෙත ඉලෙක්ට්‍රොනික වේදිකාවක් හරහා සපයනු ලබන සේවා සඳහා එකතු කළ අගය මත බදු අදාළ වේ. ඒ සඳහා ලියාපදිංචි වීම, ගෙවීම් කිරීම සහ අනුකූලතාව දැක්වීම පිළිබඳ කාර්ය පටිපාටිය කොමසාරිස් ජනරාල්වරයා විසින් යථා කාලයේ දී නිශ්චිතව දක්වනු ලැබේ. 'ඉලෙක්ට්‍රොනික වේදිකාව', 'ස්ථිර ස්ථානය' සහ 'නිර්වාසික තැනැත්තා' යන පද එකතු කළ අගය මත බදු පනතේ නිර්වචනය කර ඇත.

2. සරල කරන ලද එකතු කළ අගය මත බදු යෝජනා ක්‍රමය අවලංගු කිරීම සහ අවදානම් මත පදනම් වූ ආපසු ගෙවීමේ ක්‍රමය හඳුන්වා දීම

2025 ඔක්තෝබර් මස 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, සරල කරන ලද එකතු කළ අගය මත බදු යෝජනා ක්‍රමය අවලංගු කර ඒ වෙනුවට **අවදානම් මත පදනම් වූ ආපසු ගෙවීමේ යෝජනා ක්‍රමය** හඳුන්වා දෙනු ලැබේ. මෙහිදී, සුදුසුකම් ලබන අපනයනකරුවකුගේ හෝ බදු අය කළ හැකි කාල සීමාව තුළ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති හෝ විශේෂ ව්‍යාපෘති සඳහා කරනු ලබන සැපයුම්වල වටිනාකම එම බදු අය

කළ හැකි කාල සීමාවේ මුළු සැපයුම්වල වටිනාකමෙන් 50% ඉක්මවන තැනැත්තකුගේ හෝ එකතු කළ අගය මත බදු පනතේ 22(7) වගන්තිය යටතේ අනුමත කරන ලද ව්‍යාපෘති සඳහා ලියාපදිංචි තැනැත්තකුගේ අතිරික්ත යෙදවුම් බද්ද, එකතු කළ අගය මත බදු වාර්තාව නිසි පරිදි භාර දීමට යටත්ව, එම වාර්තාව භාර දීමට නියමිත දින සිට **දින 45ක්** ඉක්ම යාමට පෙර ආපසු ගෙවනු ලැබේ.

“සුදුසුකම් ලබන අපනයනකරු” යන්නෙන්, කලින් ලීන් වර්ෂය තුළ දී මේ පනතේ 7 වන වගන්තිය යටතේ ශුන්‍ය-අනුප්‍රමාණගත සැපයුම් වටිනාකම එම කාලසීමාව තුළ දීම එම තැනැත්තා විසින් කරන ලද සැපයුම්වල මුළු වටිනාකමෙන් සියයට පනහකට වඩා වැඩි ලියාපදිංචි තැනැත්තකු අදහස් වේ.

3. ශුන්‍ය අනුප්‍රමාණගත සැපයුම්

VAT පනතේ (සංශෝධිත පරිදි) 7 වැනි වගන්තියේ විධිවිධානය ප්‍රකාරව ශුන්‍ය අනුප්‍රමාණගත භාණ්ඩ හෝ සේවා සැපයුම්, 1988 අංක 30 දරන බැංකු පනත යටතේ බලපත්‍රලාභී ශ්‍රී ලංකාවේ බැංකුවක් හරහා විදේශ ව්‍යවහාර මුදලින් ගෙවීම් ලැබිය යුතු යන කොන්දේසියට යටත් වේ.

කෙසේ වෙතත්, නිශ්චිත මාස හයක කාලයක් තුළ ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකුවක් හරහා විදේශ මුදලින් ගෙවීම් නොලැබුණහොත්, එවැනි සැපයුම්වලට ආරෝපණය කළ හැකි යෙදවුම් බදු ප්‍රමාණය අඩු කිරීමට ඉඩ නොදෙන අනුරූප විධිවිධාන අදාළ වන්නේ 2025 අප්‍රේල් 10 වැනිදා දක්වා පමණි.

4. වාණිජමය ආනයනකරුවන්/අපනයනකරුවන් එකතු කළ අගය මත බද්ද සඳහා ලියාපදිංචිය අනිවාර්ය කිරීම

දැනට එකතු කළ අගය මත බද්ද සඳහා ලියාපදිංචි වී නොමැති **වාණිජමය කාර්යයන් සඳහා භාණ්ඩ ආනයනය හෝ අපනයනය කරනු ලබන** සියළුම තැනැත්තන්, පිරිවැටුමේ සීමා හෝ බදු නිදහස් කිරීම් නොසළකා, එකතු කළ අගය මත බදු පනත යටතේ ලියාපදිංචි විය යුතු ය.

5. සැපයුමේ වටිනාකම ශුන්‍ය ලෙස සළකනු ලබන සැපයුම්

2024 ජනවාරි මස 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පහත සඳහන් සැපයුම්වල සැපයුම් වටිනාකම එකතු කළ අගය මත බදු පනතේ කාර්ය සඳහා **ශුන්‍ය වටිනාකමක්** ලෙස සළකනු ලැබේ.

- සේව්‍යෝජකයකු විසින් නොමිලයේ හෝ සහනදායී මිලට ඔහුගේ සේව්‍යානුකූලතාවයන්ට ආහාර හෝ පදිංචි ස්ථානය සහ කාර්යාලය අතර මෝටර් කෝච් රථයක් මගින් ප්‍රවාහන පහසුකම් සපයා ඇති අවස්ථාවක එම සැපයුම් හා සේවාවල වටිනාකම.
- ශ්‍රී ලංකාවෙන් පිටත ප්‍රතිරක්ෂණකරුවකුගෙන් බැංකුවක් හරහා යම් දේශීය රක්ෂණ සමාගමක් වෙත විදේශ ව්‍යවහාර මුදලින් ලැබෙන යම් ප්‍රතිරක්ෂණ කොමිස් මුදලක් හෝ යම් වන්දි මුදලක්.
- ආණ්ඩුවේ හෝ එහි පළාත් සභාවක යම් භාවිත නොකළ තැපැල් හා ආදායම් මුද්දරවල මුහුණත වටිනාකම

6. එකතු කළ අගය මත බදු වාර්තා ඉලෙක්ට්‍රොනික ආකාරයෙන් ගොනු කිරීම අනිවාර්ය කිරීම

2025 ජූලි මස 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, එකතු කළ අගය මත බදු සඳහා ලියාපදිංචි සියළුම තැනැත්තන් එකතු කළ අගය මත බදු වාර්තා **ඉලෙක්ට්‍රොනික ආකාරයෙන් ගොනු කළ යුතු ය.** නමුත් ලිඛිතව වාර්තාවක් භාර දීමට ඉල්ලීමක් කරන තැනැත්තකුට, කොමසාරිස් ජනරාල්වරයා විසින් යෝග්‍ය යැයි සලකනු ලබන විශේෂ අවස්ථානුගත කරුණුවල දී පමණක් අවසර දෙනු ලැබේ.

7. “සකස් නොකළ කෘෂිකාර්මික නිෂ්පාදන” සඳහා අර්ථ නිරූපණය

“සකස් නොකළ කෘෂිකාර්මික නිෂ්පාදන” යන්නෙන්, භූමියේ හෝ හරිතාගාරයක වගා කරන ලද ශාකවලින් ලබා ගත් ඕනෑම නිෂ්පාදනයක් අදහස් වන අතර, එම නිෂ්පාදන පිරිසිදු කිරීම, ප්‍රමාණකරණය කිරීම, තේරීම, වර්ග කිරීම, ශ්‍රේණිගත කිරීම, කැපීම හෝ ගින කිරීම යන මූලික සැකසුම් පියවර මගින් විකිණීම සඳහා සකස් කරනු ලබන නිෂ්පාදන ද ඊට ඇතුළත් වේ.

බිත්තර සැපයීම සඳහා ලබාදී තිබූ නිදහස් කිරීම 2023 අංක 32 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනතේ ප්‍රතිපාදන අනුව ඉවත් කරන ලද අතර 2024 ජනවාරි 01 දින සිට බිත්තර සැපයීම 18% අනුපාතය යටතේ බද්දට යටත් වේ. ඉහත නව අර්ථ නිරූපණය හා බිත්තර සැපයීම බද්දට යටත්වීම අතර කිසිදු සම්බන්ධයක් නොමැත.

8. නව නිදහස් කිරීම් (2025 අප්‍රේල් 11 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි)

- විදුලිබලය උත්පාදනය කිරීම පිණිස ලංකා විදුලිබල මණ්ඩලය වෙත සපයනු ලැබීම සඳහා ලංකා බනිෂ් තෙල් නීතිගත සංස්ථාව විසින් රසායනික නැෂ්නා සැපයීම හෝ ආනයනය කිරීම;
- දේශීය වශයෙන් නිෂ්පාදිත නැවුම් කිරිවලින් නිෂ්පාදනය කරනු ලබන දියර කිරි සහ යෝගට් සැපයීම. මෙම නිදහස් කිරීම සඳහා සුදුසුකම් ලැබීම පිණිස දියර කිරිවල හෝ යෝගට්වල යටත් පිරිසෙයින් 50%ක් දේශීය වශයෙන් නිෂ්පාදිත නැවුම් කිරි අඩංගු විය යුතු ය.

9. නිදහස් කිරීම් ඉවත් කිරීම (2025 අප්‍රේල් 11 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි)

- රේගු කාර්යය සඳහා නිශ්චිතව සඳහන් කරන ලද සංයෝජිත වර්ගීකරණ ශීර්ෂ අංක යටතේ හඳුනාගෙන ඇති ගුවන්යානා එන්ජින් හෝ ගුවන්යානා අමතර කොටස් ආනයනය කිරීම සඳහා ලබා දී තිබූ නිදහස් කිරීම ඉවත් කරන ලදී.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්



TAXES - FOR A BETTER FUTURE